

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (සම්මේලනය) 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, සමුච්චිත අරමුදල වෙනස් වීමේ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධි විධාන ප්‍රකාර මගේ විධානය යටතේ විගණනය කරන ලදී. මා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යයි මා අදහස් කරන මගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මූල්‍ය ප්‍රකාශනවලින් 2021 දෙසැම්බර් 31 දිනට සම්මේලනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ සුළු හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS for SMEs) අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී. ලං.වි. ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ විගණන විෂය පථය යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SMEs for SLFRS) අනුකූලව සත්‍ය සහ සාධාරණ දැක්මක් ලබා දෙන මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනවලින් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සම්මේලනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීම් වන අතර, කළමනාකාරිත්වය සම්මේලනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සම්මේලනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සම්මේලනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව සම්මේලනයේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී
- අඛණ්ඩ පැවැත්මේ ගිණුම්කරණ පදනම කළමනාකරණය විසින් භාවිතා කිරීමේ යෝග්‍යතාවය සහ ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව, සම්මේලනයේ අඛණ්ඩ පැවැත්මේ හැකියාව පිළිබඳව සැලකිය යුතු සැකයක් ඇති කළ හැකි සිදුවීම් හෝ කොන්දේසි සම්බන්ධයෙන් සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් තිබේද යන්න නිගමනය කිරීම . සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් පවතින බව මා නිගමනය කරන්නේ නම්, මූල්‍ය ප්‍රකාශනවල අදාළ හෙළිදරව් කිරීම් කෙරෙහි මගේ විගණක වාර්තාවේ අවධානය යොමු කිරීමට හෝ, එවැනි හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවේ නම්, මගේ මතය වෙනස් කිරීමට මට අවශ්‍ය වේ. මගේ නිගමන පදනම් වී ඇත්තේ මගේ විගණක වාර්තාවේ දිනය දක්වා ලබාගත් විගණන සාක්ෂි මත ය. කෙසේ වෙතත්, අනාගත සිදුවීම් හෝ තත්වයන් සම්මේලනය අඛණ්ඩ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම නතර කිරීමට හේතු විය හැක.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල සම්මේලනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- අදාළ ලිඛිත නීතියකට හෝ සම්මේලනයේ විධායක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සම්මේලනය ක්‍රියා කර ඇති බව,
- සම්මේලනය සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව සහ,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.5.1. ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ දැක්වීම්	අදහස් නිර්දේශය
අ) 2014 දී පෞද්ගලික ඉදිකිරීම් සමාගමකට අභ්‍යන්තර ඉදිකිරීම් කටයුත්තක් සඳහා රු. මිලියන 1 ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබුණද, එය පියවා නොතිබුණි.	2023 දී මෙම මුදල් අයකර ගැනීම සඳහා සියලු පියවර ගැනීමට හෝ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නව පරිපාලනය එකඟ වේ.	තවදුරටත් ප්‍රමාද නොකර හිඟ මුදල් අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.
ආ) විවිධ බාහිර පාර්ශවයන්ගෙන් අයකර ගත යුතු රු. මිලියන 19 ක හිඟ ශේෂය වසර 01 සිට වසර 08 දක්වා කාලයක් තුළ අයකර නොගෙන පැවතුන අතර එම අයකර ගැනීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පැවතුනි.	2023 දී මෙම මුදල් අයකර ගැනීම සඳහා සියලු පියවර ගැනීමට හෝ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නව පරිපාලනය එකඟ වේ.	තවදුරටත් ප්‍රමාද නොකර හිඟ මුදල් අයකර ගැනීම කඩිනම් කිරීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති සහ රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම.

නීති, රීති සහ රෙගුලාසි ආදිය වෙත යොමුව.	අනුකූල නොවීම	කළමනාකාරිත්වය අදහස් දැක්වීම්	නිර්දේශය
අ) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය	මූල්‍ය කමිටුවේ ප්‍රතිපත්ති සහ සියලු ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු මූල්‍ය රෙගුලාසි සකස් කළ යුතු බව ප්‍රකාශ කර තිබුණද, මෙම මූල්‍ය රෙගුලාසි සකස් කිරීමට කටයුතු කර නොතිබුණි.	මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සතුව (FFSL) ලිඛිත මූල්‍ය රෙගුලාසි නොමැත.	ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව මූල්‍ය ක්‍රියා පටිපාටි සකස් කිරීමට කටයුතු කළ යුතුය.

ආ) 2016 ඔක්තෝබර් 27 දිනැති අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද ක්‍රීඩා නීතිවල III කොටසේ xi සහ xii ඡේද	සම්මේලනය ආයතනික සැලැස්මක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.	මෙය සටහන් කර පිළිගනු ලැබේ.	ක්‍රීඩා නීතිරීතිවලට අනුව ආයතනික සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කටයුතු කළ යුතුය.
---	--	----------------------------	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා සම්මේලනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.197,270,584 ක උනන්දුවක්වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.171,793,730 ක් විය. ඒ අනුව, මූල්‍ය ප්‍රතිඵලයේ රු.369,064,314 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට හේතුව ප්‍රධාන වශයෙන් මෙහෙයුම් වියදම් රු.348,809,719 කින් වැඩිවීමයි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකාරිත්වයේ දුර්වලතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම 1994 දී රටවල් 168ක් අතුරින් 139 වැනි ස්ථානයද 2014දී රටවල් 205ක් අතුරින් 140 වැනි ස්ථානයද ලබා ගැනීමට සමත්වූ අතර 2022දී රටවල් 211ක් අතුරින් 207 වැනි ස්ථානයටත් පැමිණ තිබුණේ පාපන්දු සම්මේලනයේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමාණාත්මක වැඩපිළිවෙලක් සකස් නොකිරීම නිසාය. තවද, පාසල් පාපන්දු ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා සම්මේලනය විසින් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබූ අතර 2021 දී මේ සඳහා කිසිදු අරමුදලක් ලබා දී නොතිබුණි.	අනාගතයේදී මෙය නිවැරදි කර ගැනීම සඳහා පාපන්දු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් වැනි ස්ථීර හා ව්‍යුහාත්මක සැලැස්මක් කාලෝචිත ලෙස බොහෝ වැදගත් වේ.	පාපන්දු ශ්‍රේණිගත කිරීම වැඩිදියුණු කිරීමට කිරීමට කටයුතු කළ යුතුය.

(ආ) පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමේදී ක්‍රීඩකයින්ගේ කුසලතා සහ කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා මාසික හෝ කාර්තුවය ක්‍රමවේදයක් සකස් කර නොතිබූ අතර පුහුණුකරුවන් පිළිබඳ ඇගයීමක් ද සිදු කර නොතිබුණි. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය තුළ පුහුණුකරුවන් සඳහා සම්මේලනය විසින් රුපියල් මිලියන 30 ක මුදලක් වැය කර තිබුණි.

විදේශීය පුහුණුකරුවන් සඳහා විධිමත් කාර්ය සාධන ඇගයීම් ක්‍රියාවලියක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සතුව නොමැත.

පුහුණුකරුවන්ගේ කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය විගණන නිරීක්ෂණ

කළමනාකාරීත්වයේ
අදහස් දැක්වීම්

නිර්දේශය

(අ) 2020 මාර්තු 10 දින නිකුත් කරන ලද අංක 2166/9 දරන ගැසට් නිවේදනයේ 11 (xxi) වගන්තියට අනුකූලව ජාතික ක්‍රීඩා සංගම්වල නිත්‍යානුකූලව සකස් කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නොමැති අවස්ථාවක, ප්‍රසම්පාදන සහ ටෙන්ඩර් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය. කෙසේ වෙතත්, සම්මේලනය විසින් ඒ අනුව ක්‍රියා මාර්ග ගෙන නොතිබුණි.

ආ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල 4.2.1 (අ), (ආ) සහ (ඇ) වගන්තිවලට අනුව, වසර 03 ක කාලයක් සඳහා ප්‍රදාන ප්‍රසම්පාදන සැලැස්මක් සහ ඊළඟ වසර සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කළ යුතුය. කෙසේ වෙතත්, සම්මේලනය මාර්ගෝපදේශවලට අනුකූල වී නොතිබුණි.

ඇ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල 2.14 ට අමතරව නිකුත් කරන ලද අතිරේක අංක 35 හි නිශ්චිතව දක්වා ඇති විධිවිධානවලට පටහැනිව, අවම වශයෙන් මිල ගණන් 3 ක් ලබා නොගෙන හෝ අවශ්‍ය අනුමැතිය ලබා නොගෙන අවස්ථා 60 කදී රු. මිලියන 101 ක් වටිනා ප්‍රසම්පාදන සිදු කර ඇත. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියකින් තොරව අවස්ථා 08 කදී රු. මිලියන 5 කට වඩා වැඩි වටිනාකමකින් යුත් තවත් ප්‍රසම්පාදන මිලදී ගෙන ඇති අතර මුළු රු. මිලියන 85.8 කි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සතුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් ඇති, නමුත් එය තවමත් විධායක ප්‍රජාව විසින් අනුමත කර නොමැත.

නිත්‍යානුකූලව සකස් කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුමත වන තෙක්, සම්මේලනය විසින් ප්‍රසම්පාදනය සහ ටෙන්ඩර් ප්‍රදානය සම්බන්ධයෙන් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමට කටයුතු කළ යුතුය.

ඇ) සම්මේලනයේ ප්‍රදාන කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු රුපියල් මිලියන 2.8 ක් වැය කරමින් සිදු කර තිබුණි. කෙසේ වෙතත්, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල 4 වන පරිච්ඡේදයට අනුව මේ සඳහා අනුමත ඇස්තමේන්තුවක් සහ ප්‍රමාණ බිල්පත් (BOQ) සකස් කර නොතිබුණි.

ඉ) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟාවලිය සජීවීව විකාශනය කිරීම සඳහා පෞද්ගලික සංවිධානයක් සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබුණි. ඒ සඳහා රුපියල් මිලියන 2 කට සමාන ඇමරිකානු ඩොලර් 10,000 ක් ගෙවා තිබුණද, මෙම සංවිධානය තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදනය, විකාශන කටයුතු සඳහා ශ්‍රී ලංකාව භාවිතා කිරීම පිළිබඳ විස්තර සහ මෙම ආයතනය තෝරා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

අදහස් ලැබී නොතිබුණි.

ජාතික විගණන කාර්යාලය (NAO) විසින් ඉල්ලා සිටින ලද කිසිදු ලේඛනයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) මූල්‍ය අංශය සතුව නොමැත.

වා්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර සවිස්තරාත්මක ඉංජිනේරු ඇස්තමේන්තුවක් සකස් කර අනුමත කිරීමට කටයුතු කළ යුතුය.

ලේඛන ප්‍රමාණවත් ලෙස විගණනය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.